



නිකුත් කළේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව

දිනය 2023 අප්‍රේල් මස 04 වන දින
(2023.04.08 දින නිවැරදි කරන ලදී)

මුදල් ප්‍රතිපත්ති විවරණය: අංක 03-2023 අප්‍රේල්


ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගනී

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2023 අප්‍රේල් මස 04 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 15.50 සහ සියයට 16.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විස්තීර්ණ ණය පහසුකම ක්‍රියාත්මක වීමත් සමග වෙළඳපොළ අපේක්ෂා වැඩිදියුණු වීම මෙන්ම අඩු වෙමින් පවතින අවදානම් පිළිබිඹු කරමින් ඉහළ මට්ටම්වල පැවති වෙළඳපොළ පොලී අනුපාතික පහළ යෑම මධ්‍යයේ මෑත කාලීන හා අපේක්ෂිත ආර්ථික ප්‍රවණතා සහ දේශීය හා ගෝලීය වශයෙන් පවතින සාර්ව ආර්ථික පුරෝකථන සැලකිල්ලට ගෙන දැනට පවතින නිර්-උද්ධමන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යෑමට පහසුකම් සැලසීම සඳහා මුදල් තත්ත්ව ප්‍රමාණවත් ලෙස දැඩිව පැවතීම සහතික කිරීමට පවතින දැඩි මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය පවත්වාගෙන යෑම අවශ්‍ය බව මුදල් මණ්ඩලයේ අදහස විය.

උද්ධමනය වේගයෙන් නිර්-උද්ධමන මාවතෙහි ගමන් කරනු ඇතැයි පුරෝකථනය කරන අතර එමගින් උද්ධමන අපේක්ෂා තවදුරටත් පාලනය වනු ඇත

කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) මත පදනම් වූ මතුපිට උද්ධමනය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 2023 මාර්තු මාසයේදී අඛණ්ඩව හයවන මාසයටත් පහළ ගියේය. මෑතකදී විදුලි ගාස්තු ඉහළ නැංවීමේ සැලකිය යුතු බලපෑම මෙන්ම මිට පෙර විදුලි ගාස්තු ඉහළ දැමීමේදී අපේක්ෂිත වක්‍ර බලපෑම් හමුවේ වුවද ප්‍රධාන වශයෙන් ආහාර උද්ධමනය අපේක්ෂිත ප්‍රමාණයට වඩා විශාල අඩු වීම පිළිබිඹු කරමින් 2023 මාර්තු මාසයේදී මතුපිට උද්ධමනය පහළ ගියේය. මේ අතර, ආර්ථිකයේ යටිතැන් ඉල්ලුම් පීඩනයන්හි අඛණ්ඩ පහළ යෑම පිළිබිඹු කරමින් මූලික උද්ධමනය ද 2023 මාර්තු මාසයේදී අඛණ්ඩව හයවන මාසයටත් පහළ ගියේය. ගෝලීය

වෙළඳ භාණ්ඩ මිල ගණන් අඩු වීම වෙළඳපොළ වෙත වේගයෙන් සම්ප්‍රේෂණය වීම සහ ශ්‍රී ලංකා රුපියල මැනකදී අතිප්‍රමාණය වීම සමග දේශීය අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ගණන් අඩු වීම සහ සංඛ්‍යාතමය පදනම් බලපෑම හේතුවෙන් වූ විශාල නිර්-උද්ධමන බලපෑම සමග 2023 අප්‍රේල් මාසයේ සිට උද්ධමනය වේගයෙන් අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. දැඩි මුදල් හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් සමස්ත ඉල්ලුම අඩු වීම සහ වැඩිදියුණු වූ දේශීය සැපයුම් තත්ත්ව මෙන්ම උද්ධමන අපේක්ෂා පාලනය වීමේදී සහායයෙන් ඉදිරි කාලයේදී අපේක්ෂිත නිර්-උද්ධමන ක්‍රියාවලිය සහතික කෙරෙනු ඇත. ඒ අනුව, 2023 වසර අවසානය වන විට මතුපිට උද්ධමනය තනි අගයක මට්ටම් කරා ළඟා වනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර ඉන් පසුව මැදි කාලීනව උද්ධමනය අපේක්ෂිත මට්ටම්වල ස්ථාවර වනු ඇත.



සටහන: පුරෝකථනයක් යනු පොරොන්දුවක් හෝ බැඳීමක් නොවේ

මෙම පුරෝකථන, 2023 අප්‍රේල් මස පුරෝකථන වාරයේදී පැවති දත්ත, උපකල්පන සහ විනිශ්චයන් මත පදනම්ව සිදු කර ඇත. මෙම පුරෝකථන, ක්‍රමයෙන් ලිහිල් වනු ඇතැයි අපේක්ෂිත ගෝලීය ඉන්ධන සහ ආහාර මිල පිළිබඳ වන වර්තමාන පුරෝකථන සහ එම අඩු වන මිල මට්ටම්වලට සාපේක්ෂව දේශීය මිල ගණන් වෙනස්වනු වනු ඇතැයි වන අපේක්ෂාවන්; ශ්‍රී ලංකාවේ ප්‍රධාන වෙළඳ හවුල්කරුවන්ගේ ආර්ථික වර්ධනය විභව මට්ටමට වඩා අඩු වර්ධන මට්ටමක පැවතීම; ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය යටතේ ජාත්‍යන්තර අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් කාර්ය මණ්ඩල වාර්තාවට අනුකූලව අපේක්ෂිත රාජ්‍ය මූල්‍ය මාවත; සහ ඇමරිකා එක්සත් ජනපදයේ වත්මන් සහ අපේක්ෂිත මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය මගින් හැඟවෙනු ලබන ගෝලීය මූල්‍ය තත්ත්වයන් දැඩි වීම යනාදී කාරණා මත රඳා පවතී. තවද, ආර්ථික ආකෘති මගින් ලබාදෙන පොලී අනුපාතික මාර්ගය අනුගමනය කිරීම සහ එමගින් වන සාර්ව ආර්ථික ක්‍රියාමාර්ග මෙන්ම මැදි කාලීන රාජ්‍ය මූල්‍ය ඉලක්ක සපුරා ගැනීම පුරෝකථනය කර ඇති උද්ධමන මට්ටම් ළඟා කර ගැනීම සඳහා වන

අත්‍යවශ්‍ය අංග වේ. මෙම උපකල්පනවල සිදුවන සැලකිය යුතු වෙනස්කමක් මගින් සැබෑ උද්ධමනය ඉහත සඳහන් මාර්ගයෙන් අපගමනය වීමට හේතු විය හැකිය.

පවත්නා දේශීය හා ගෝලීය ආර්ථික අවිනිශ්චිතතා සහ භූ-දේශපාලනික අර්බුද මධ්‍යයේ වත්මන් පුරෝකථන හා සම්බන්ධ අවිනිශ්චිතතා සාමාන්‍ය කාලයන්ට වඩා බෙහෙවින් ඉහළ වේ. විශේෂයෙන්ම, මෑත කාලීන ඉන්ධන හා ගැස් මිල සංශෝධනවල වක්‍ර බලපෑම්, ආනයනික භාණ්ඩවල උද්ධමනය පහළ යෑම, ගෝලීය වෙළඳ භාණ්ඩ මිල පහළ යෑම යනාදී කරුණු හේතුවෙන් අපේක්ෂිත උද්ධමනය පහළ යෑමේ අවිනිශ්චිතතා ඇති විය හැකිය. කෙසේ වෙතත්, ප්‍රධාන වශයෙන් මෑත කාලීන විදුලි ගාස්තු වැඩි කිරීම මගින් ඇතිවිය හැකි වක්‍ර බලපෑම හේතුවෙන් උද්ධමනය ඉහළ යෑමේ අවිනිශ්චිතතා ඇති වීමෙන් අපේක්ෂිත පුරෝකථනයන්ට වඩා උද්ධමනය අපගමනය විය හැකිය.

මහජනතාවට දැනුම්වත් තීරණ ගැනීමට හැකිවන පරිදි උද්ධමන දැක්මෙහි අපේක්ෂිත වෙනස්කම් තීරන්තරව ඔවුන්ට සන්නිවේදනය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කැපවී සිටියි.

උද්ධමන ව්‍යාප්ති සටහන (Fan chart) මගින් මූලික පුරෝකථන පථය වටා පවතින අවිනිශ්චිතතාව ක්‍රමයෙන් වර්ණය අඩු වන පරිදි වූ විග්‍රම්භ පරාස භාවිත කිරීමෙන් විදහා දැක්වේ. රූප සටහනේ දැක්වෙන විග්‍රම්භ ප්‍රාන්තර (Confidence Intervals, CI) මගින් මැදිකාලීන උද්ධමනය විචලනය විය හැකි අගය පරාසයන් දක්වයි. විශේෂයෙන්, තද කොළ පැහැති ප්‍රදේශය සියයට 50 විග්‍රම්භ ප්‍රාන්තරය දක්වන අතර, එමගින් උද්ධමනයේ සැබෑ අගය මෙම පරාසය තුළ පැවතීමේ සියයට 50ක සම්භාවිතාවයක් පවතින බව පෙන්වුම් කරයි. විග්‍රම්භ පරාසයන් මගින් උද්ධමනය දීර්ඝ කාලයකට පුරෝකථනය කිරීමේදී ඇතිවිය හැකි අවිනිශ්චිතතාවයේ ඉහළ යෑම පෙන්වුම් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන ක්‍රියාත්මක වීම මෙන්ම ඉදිරි කාලය තුළදී තවදුරටත් අපේක්ෂිත මූල්‍ය සහාය සමග විදේශීය අංශයේ ඉදිරි දැක්ම වැඩිදියුණු විය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් එ.ජ. ඩොලර් බිලියන 3ක පමණ විස්තීර්ණ ණය පහසුකම අනුමත කරන ලද අතර එහි ශ්‍රී ලංකාවේ ආර්ථිකය නුදුරු කාලීනව යථා තත්ත්වයට පත් කිරීමට සහ මැදි හා දිගු කාලීන තිරසාරභාවය සඳහා සහාය වන ආර්ථික ගැලපුම් වැඩසටහනක් ඇතුළත් වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාත්මක වීමත් සමග අනෙකුත් ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් සැලකිය යුතු අරමුදල් ප්‍රමාණයක් ලබා ගැනීමට අපේක්ෂිත අතර ආර්ථිකය ස්ථායී කිරීම සහ රටේ වර්ධන විභවතාව ශක්තිමත් කිරීම අරමුණු කරගත් නිශ්චිත කාල රාමුවක් සහිත පුළුල් ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ මාලාවක් හඳුන්වා දී ඇත. මෙම වැඩසටහන මෙන්ම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමත් සමග ඉදිරි කාලයේදී ගෙවුම් ශේෂ පීඩන සැලකිය යුතු ලෙස පහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. ආනයන වියදම් සැලකිය යුතු ලෙස පහළ යෑම මධ්‍යයේ අපනයන ඉපැයීම් ඉහළ යෑම මගින් වෙළඳ හිඟය අඩු වූ අතර ඒ හේතුවෙන් විදේශීය ජංගම ගිණුමේ හිඟය 2022 වසරේදී සැලකිය යුතු ලෙස අඩු වී ඇතැයි ඇස්තමේන්තු කර ඇත. මීට අමතරව, 2023 වසරේ මේ දක්වා කාල සීමාව තුළදී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ අඛණ්ඩව වර්ධනය වී ඇති අතර විදේශ රැකියා සඳහා පිටත්ව යෑම් ඉහළ යෑම හේතුවෙන් එම ප්‍රේෂණ හිතකර මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. සංචාරක පැමිණීම් ඉහළ යෑමත් සමග සංචාරක ක්ෂේත්‍රයේ සැලකිය යුතු දියුණුවක් දක්නට ලැබේ. මෙම ප්‍රවණතා සැලකිල්ලට ගනිමින් සහ විනිමය අනුපාතිකය වෙළඳපොළ අනුව තීරණය වීමට ඉඩ හැරීමේ අදහසින් මහ බැංකුව 2023 මාර්තු මස ආරම්භයේ

සිට විනිමය අනුපාතිකය පිළිබඳ දෛනික මාර්ගෝපදේශ සැපයීම නවතා දැමූ අතර ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කරන අපනයන ආදායම සහ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවලින් කොටසක් මහ බැංකුවට විකිණීමේ අනිවාර්ය අවශ්‍යතාවය ද අත්හිටුවන ලදී. විනිමය අනුපාතිකයේ යම් විචලන පැවතිය ද මෙම ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස සහ දේශීය විදේශ විනිමය වෙළඳපොළ තුළ ද්‍රවශීලතාව ක්‍රමයෙන් ඉහළ යෑම මෙන්ම වෙළඳපොළ අපේක්ෂා වර්ධනය වීම හේතුවෙන් 2023 වසරේ මේ දක්වා කාලසීමාව තුළදී විනිමය අනුපාතිකය සැලකිය යුතු ලෙස අතිප්‍රමාණය විය. නවද, මහ බැංකුව සිය දළ නිල සංචිත ප්‍රමාණය ඉහළ නංවා ගත් අතර එය 2023 මාර්තු මස අවසානය වන විට එ.ජ. ඩොලර් බිලියන 2.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර ඒන මහජන බැංකුවෙන් ලබාගත් විදේශ විනිමය හුවමාරු පහසුකමද මෙයට ඇතුළත් වේ.

වෙළඳපොළ පොලී අනුපාතික තවදුරටත් පහළ ගොස් ඇති අතර ඉදිරි කාලය තුළදී අවදානම් අඩුවීමත් සමග මෙම ප්‍රවණතාවය අඛණ්ඩව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ

2023 මාර්තු මාසය ආරම්භයේදී ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ නැංවූවද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සපයන ලද මග පෙන්වීම් සහ දේශීය මුදල් වෙළඳපොළ තුළ ද්‍රවශීලතා තත්ත්ව වැඩි දියුණු වීම විශාල වශයෙන් පිළිඹිබු කරමින් තැන්පතු සහ ණය පොලී අනුපාතික අඛණ්ඩව පහළ ගියේය. වෙළඳපොළ අපේක්ෂා වැඩි දියුණු වීම හේතුවෙන් රජයේ සුරැකුම්පත් මත ඵලදා අනුපාතික ද සැලකිය යුතු ලෙස අඩු විය. දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය සඳහා වූ පුළුල් රාමුව මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති බැවින් රජයේ සුරැකුම්පත් මත ඵලදා අනුපාතික හා සම්බන්ධ අවදානම් නුදුරු කාලීනව අඩුවනු ඇතැයි අපේක්ෂා කරන අතර එමගින් රජයේ සුරැකුම්පත් මත ඵලදා අනුපාතිකවල හැසිරීම පදනම් කරගත් අනෙකුත් වෙළඳපොළ පොලී අනුපාතික තවදුරටත් අඩු වනු ඇත. ඒ අනුව, ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සහ වෙළඳපොළ පොලී අනුපාතික අතර පරතරය තවදුරටත් අඩු වනු ඇතැයි අපේක්ෂා කරන අතර, එමගින් වෙළඳපොළ පොලී අනුපාතික ප්‍රතිපත්ති පොලී අනුපාතික හා අනුකූලවනු ඇත. කෙසේ වෙතත්, උද්ධමනය පහළ යෑමත් සමග ඉදිරි කාලීන මූර්ත පොලී අනුපාතික ධන අගයක පවතිනු ඇති අතර එමගින් ඉදිරි කාලය තුළදී ඇතිවිය හැකි අහිතකර ඉල්ලුම් පීඩන පාලනය කිරීම සඳහා ප්‍රමාණවත් වන පරිදි මුදල් තත්ත්ව දැඩිව පවත්වා ගනියි. දැඩි මුදල් සහ ණය තත්ත්වයන්ගේ බලපෑම මෙන්ම ආර්ථික ක්‍රියාකාරකම් පහළ යෑම පිළිබිඹු කරමින් වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය අඛණ්ඩව නවවෙති මාසයටත් 2023 පෙබරවාරි මාසය තුළදී සංකෝචනය විය. බැංකු පද්ධතියේ ශුද්ධ විදේශීය වත්කම් ඉහළ ගියද 2023 පෙබරවාරි මාසය තුළදී පුළුල් මුදල් සැපයුමේ (M2b) වාර්ෂික ලක්ෂ්‍යමය වර්ධනය ද මන්දගාමී විය.

දේශීය ආර්ථික ක්‍රියාකාරකම් 2023 වසර අවසානය වන විට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වී මැදිකාලීනව තිරසාරව පවතිනු ඇතැයි අපේක්ෂා කරයි

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කරන ලද දළ දේශීය නිෂ්පාදිතයේ ඇස්තමේන්තුවලට අනුව ආර්ථිකය 2022 වසරේදී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 7.8ක සංකෝචනය වීමක් වාර්තා වූ අතර එය නිදහසින් පසු ආර්ථිකයේ පැවති විශාලතම සංකෝචනය විය. දේශීය සැපයුම් තත්ත්වයන්හි වැඩිදියුණු වීම, ව්‍යාපාර සහ ආයෝජක අපේක්ෂා වර්ධනය වීම මෙන්ම විදේශ විනිමය ලැබීමහි අපේක්ෂිත වර්ධනයන්, වෙළඳපොළ පොලී අනුපාතිකවල අපේක්ෂිත අඩු වීම සහ ආර්ථික වර්ධනයේ ඉදිරි දැක්ම ශක්තිමත් කිරීමට ගනු ලබන ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල බලපෑම මගින් සහාය ලබමින් 2023 අගභාගය වන විට ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමෙහි දක්වා ඇති ආර්ථික ගැලපුම් වැඩසටහන ක්‍රියාවට නැංවීම මගින් මැදිකාලීනව ආර්ථික ක්‍රියාකාරකම්වල යථා තත්ත්වයට පත්වීම තිරසාරව පවත්වා ගැනීමට අපේක්ෂා කෙරේ.

මූල්‍ය අංශයේ ඇතිවූ ගැටලු හමුවේ වුවද ගෝලීය මුදල් ප්‍රතිපත්ති තවදුරටත් දැඩිව පවතී

ගෝලීය බැංකු ආයතනවල ඇති වූ ද්‍රවශීලතා ගැටලු මධ්‍යයේ එක්සත් ජනපදයේ විශාල බැංකු කිහිපයක් අවදානම් තත්ත්වයට පත්වීම සහ යුරෝපයේ දක්නට ලැබුණු මූල්‍ය අංශ ආතතීන් හේතුවෙන් 2023 මාර්තු මාසයේදී සංවර්ධිත ආර්ථිකයන්හි මූල්‍ය අංශය ගැටලුකාරී තත්ත්ව පෙන්නුම් කරන ලදී. වර්තමානයේ පවතින මූල්‍ය අංශයේ ගැටලුකාරී තත්ත්වය ගෝලීය ක්‍රියාකාරකම් සහ මූල්‍ය ස්ථායීතාවයට සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි බැවින් අවදානම් ඉහළ යෑම හරහා ගෝලීය ආර්ථික ඉදිරි දැක්ම හා සම්බන්ධ අවිනිශ්චිතතා ඉහළ ගොස් ඇත. සංවර්ධිත ආර්ථිකයන් සිය දැඩි මූල්‍ය තත්ත්වයන්ගෙන් වෙනස් වීමේ අපේක්ෂාව සහ ගෝලීය වර්ධන ක්‍රියාකාරකම් අඩු වීමේ අවදානම් මධ්‍යයේ ගෝලීය මූල්‍ය හා වෙළඳ භාණ්ඩ වෙළඳපොළ විචලනයන් ඉහළ ගියේය. එසේ වුවද, ප්‍රධාන මහ බැංකු තම මැදි කාලීන ඉලක්ක වෙත උද්ධමනය කාලානුරූපීව ළඟා වීම සහතික කිරීමේ අරමුණින් ප්‍රතිපත්ති පොලී අනුපාතික අඛණ්ඩව ඉහළ නැංවීය. තවද, ගෝලීය මූල්‍ය ස්ථායීතාවය ආරක්ෂා කර ගැනීම සඳහා ද්‍රවශීලතා සහාය ලබා දීමේ අරමුණින් ප්‍රධාන මහ බැංකු ඒකාබද්ධ ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත් කිරීමත් සමඟ වෙළඳපොළ තත්ත්වයන්හි යම් ස්ථායීවීමක් ද දක්නට ලැබුණි.

ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගනී

ඉහත දක්වා ඇති පරිදි වත්මන් සහ අපේක්ෂිත සාර්ව ආර්ථික ප්‍රවණතා සලකා බැලීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2023 අප්‍රේල් මස 04 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 15.50 සහ සියයට 16.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළේය. මිල ස්ථායීතාවය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අඛණ්ඩව කැපවී සිටින බව මුදල් මණ්ඩලය නැවත අවධාරණය කරන අතර, මැදි කාලීනව ආර්ථිකයට එහි විභව මට්ටම කරා ළඟා වීමට සහාය වන අතරම, පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය මගින් උද්ධමනය පුරෝකථනය කළ නිර්-උද්ධමන මාවත අනුගමනය කරනු ඇතැයි විශ්වාස කරයි. තවද, වැඩිදියුණු වූ වෙළඳපොළ අපේක්ෂා මෙන්ම ඉහළ මට්ටමක පැවති අවදානම් අඩු වීමත් සමඟ වෙළඳපොළ පොලී අනුපාතික තවදුරටත් පහළ යෑමට ප්‍රමාණවත් අවකාශයක් පවතින බව මුදල් මණ්ඩලයේ අදහස විය. ඉදිරි කාලය තුළදී සුදුසු පරිදි ක්‍රියා කිරීමට මුදල් මණ්ඩලය සූදානම්ව සිටින අතර ආර්ථිකයේ මිල පීඩන ප්‍රමාණවත් ලෙස පාලනය වීමත් සමඟ පොලී අනුපාතික ව්‍යුහය සාමාන්‍ය මට්ටමකට පහළ යෑම තහවුරු කරයි.

මුදල් ප්‍රතිපත්ති තීරණය	ප්‍රතිපත්ති පොලී අනුපාතික සහ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය නොවෙනස්ව පවතී	
	නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR)	15.50%
	නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR)	16.50%
	ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR)	4.00%

තොරතුරු සටහන:

මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 2023 අප්‍රේල් මස 04 වැනි දින ප.ව. 5.00ට ශ්‍රී ලංකා මහ බැංකුවේ සන්ථාගාරයේදී මාධ්‍ය හමුවක් පැවැත්වෙන අතර එය ෆේස්බුක් සහ යූ ටියුබ් ඔස්සේ සජීවීව විකාශය කෙරේ.

මීළඟ මුදල් ප්‍රතිපත්ති නිවේදනය 2023 ජූනි මස 01 වැනි දින නිකුත් කිරීමට නියමිතය.

ඇමුණුම 1

සංඛ්‍යා සටහන 01: මූර්ත ද.දේ.නි.යේ වර්ධනය (තාවකාලික)

ආර්ථික කටයුතු	වාර්ෂික ලක්ෂ්‍යමය % වෙනස (අ)									
	2021					2022				
	පළමු කාර්තුව	දෙවන කාර්තුව	තෙවන කාර්තුව	සිව්වන කාර්තුව	වාර්ෂික	පළමු කාර්තුව	දෙවන කාර්තුව	තෙවන කාර්තුව	සිව්වන කාර්තුව	වාර්ෂික
කෘෂිකාර්මික	4.3	11.6	-3.3	-6.8	0.9	-4.4	-7.9	-6.7	0.7	-4.6
කර්මාන්ත	6.6	22.6	-1.8	0.1	5.7	-3.7	-10.1	-21.3	-30.1	-16.0
සේවා	4.3	7.5	-1.5	4.4	3.5	1.8	-1.8	-4.2	-3.9	-2.0
ද.දේ.නි	4.5	13.8	-3.2	1.4	3.5	-0.5	-7.4	-11.5	-12.4	-7.8

(අ) 2023 මාර්තු මාසයේ නිකුත් කරන ලද සංශෝධිත ද.දේ.නි. ඇස්තමේන්තු (2015 පදනම් වර්ෂය) මත පදනම් වේ.

මූලාශ්‍රය: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

සංඛ්‍යා සටහන 02: උද්ධමනය

මාසය		අගෝ 22	සැප් 22	ඔක් 22	නොවැ 22	දෙසැ 22		ජන 23	පෙබ 23	මාර් 23
මතුපිට උද්ධමනය (වාර්ෂික ලක්ෂ්‍යමය % වෙනස)	කො.පා.මි.ද. (2013=100)	64.3	69.8	66.0	61.0	57.2	කො.පා.මි.ද. (2021=100)	51.7	50.6	50.3
	ජා.පා.මි.ද. (2013=100)	70.2	73.7	70.6	65.0	59.2	ජා.පා.මි.ද. (2021=100)	53.2	53.6	-
මූලික උද්ධමනය (වාර්ෂික ලක්ෂ්‍යමය % වෙනස)	කො.පා.මි.ද. (2013=100)	46.6	50.2	49.7	49.4	47.7	කො.පා.මි.ද. (2021=100)	45.6	43.6	39.1
	ජා.පා.මි.ද. (2013=100)	60.5	64.1	62.4	60.1	57.5	ජා.පා.මි.ද. (2021=100)	52.0	50.1	-

මූලාශ්‍රය: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

සංඛ්‍යා සටහන 03: මුදල් අංශයේ ප්‍රවණතා (තාවකාලික)

දර්ශකය	ප්‍රමාණය (රුපියල් බිලියන)								
	ජූනි 22	ජූලි 22	අගෝ 22	සැප් 22	ඔක් 22	නොවැ 22	දෙසැ 22	ජන 23	පෙබ 23
සංචිත මුදල්	1,453	1,436	1,386	1,379	1,342	1,318	1,349	1,590	1,505
පුළුල් මුදල් සැපයුම (M _{2b})	11,901	11,955	11,987	12,051	12,046	12,163	12,290	12,322	12,346
ශුද්ධ විදේශීය වත්කම්	(2,122)	(2,124)	(2,035)	(1,893)	(1,873)	(1,870)	(1,767)	(1,573)	(1,434)
ශුද්ධ දේශීය වත්කම්	14,023	14,079	14,022	13,944	13,919	14,033	14,056	13,895	13,780
රජය වෙත ලබා දුන් ශුද්ධ ණය	6,697	6,826	6,990	7,043	7,178	7,293	7,471	7,612	7,471
රාජ්‍ය සංස්ථා/ රජය සතු වාණිජ ව්‍යාපාර සඳහා ලබා දුන් ණය	1,729	1,754	1,700	1,703	1,778	1,760	1,747	1,748	1,712
පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය	7,714	7,673	7,614	7,577	7,530	7,499	7,414	7,318	7,260
පුළුල් මුදල් සැපයුම (M ₄)	14,335	14,410	14,451	14,540	14,547	14,676	14,840	14,891	-

මූලය: ශ්‍රී ලංකා මහ බැංකුව

සංඛ්‍යා සටහන 04: පොලී අනුපාතික

පොලී අනුපාතික (%)	2022 මක් අවසානයට	2022 නොවැ අවසානයට	2022 දෙසැ අවසානයට	2023 ජන අවසානයට	2023 පෙබ අවසානයට	2023 මාර් අවසානයට	2023 අප්‍රේ 04 දිනට
ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන ප්‍රතිපත්ති පොලී අනුපාතික							
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය	14.50	14.50	14.50	14.50	14.50	15.50	15.50
නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය	15.50	15.50	15.50	15.50	15.50	16.50	16.50
බර්ත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය (AWCMR)	15.50	15.50	15.50	15.26	15.27	16.49	16.48
භාණ්ඩාගාර බිල්පත් ඵලදා අනුපාතික (ප්‍රාථමික වෙළඳපොළ)							
දින 91	33.05	32.91	32.64	29.91	29.72	25.99	24.12
දින 182	32.53	32.27	32.20	28.72	28.67	25.79	24.10
දින 364	29.60	29.46	29.27	27.78	27.67	24.31	22.37
ණය අනුපාතික							
බර්ත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකය (AWPR) (සනීපතා)	27.46	27.89	27.24	24.82	23.45	21.40	-
බර්ත සාමාන්‍ය ණය අනුපාතිකය (AWLR)	17.94	18.42	18.70	18.66	18.50	-	-
බර්ත සාමාන්‍ය නව ණය අනුපාතිකය (AWNLR)	25.83	26.04	26.20	25.82	25.31	-	-
තැන්පතු අනුපාතික							
බර්ත සාමාන්‍ය තැන්පතු අනුපාතිකය (AWDR)	12.60	13.37	14.06	14.63	14.74	15.06	-
බර්ත සාමාන්‍ය ස්ථාවර තැන්පතු අනුපාතිකය (AWFDR)	16.66	17.59	18.49	19.15	19.23	19.80	-
බර්ත සාමාන්‍ය නව තැන්පතු අනුපාතිකය (AWNDR)	23.22	23.63	23.07	22.24	21.56	-	-
බර්ත සාමාන්‍ය නව ස්ථාවර තැන්පතු අනුපාතිකය (AWNDFDR)	23.61	24.05	23.73	22.78	22.06	-	-

මූලය: ශ්‍රී ලංකා මහ බැංකුව